



සමස්ත සිංහල බසින්
සහ සියලුම ප්‍රදේශවලදී
සමස්ත සිංහල බසින්

විවාහ ලේඛන පොත

REGISTER OF MARRIAGES

විවාහ ලේඛන පනත (112 වන පරිච්ඡේදය)

Marriage Registration Ordinance (Cap. 112)

(High Reg. P. & S. C. S. T. & B.) 6/77

අංකය
No.

2012

24 වන ප්‍රදේශය District: කුරුමි

කොට්ඨාස ප්‍රදේශ Division: කුරුමි

1. විවාහ කරවන සමයේ (Date of Solemnization)	රාජකීය සේවයේ සේවයේ සේවයේ සේවයේ	සමස්ත විවාහකරුවන්ගේ සේවයේ සේවයේ සේවයේ
2. වයස (Age in years)	විවාහකරුවන්	විවාහකරුවන්
3. සාමාන්‍ය නිවැසි තත්වය (Civil Condition)	විවාහකරුවන්	විවාහකරුවන්
4. සේවයේ සේවයේ සේවයේ සේවයේ (Rank or Profession and Race)	සේවයේ සේවයේ සේවයේ	සේවයේ සේවයේ සේවයේ
5. සේවයේ සේවයේ සේවයේ සේවයේ (Residence)	විවාහකරුවන්	විවාහකරුවන්
6. පියාගේ සම්පූර්ණ නම (Father's Name in full)	රාජකීය සේවයේ සේවයේ සේවයේ සේවයේ	සමස්ත විවාහකරුවන්ගේ සේවයේ සේවයේ සේවයේ
7. පියාගේ සේවයේ සේවයේ සේවයේ සේවයේ (Rank or Profession of Father)	සේවයේ සේවයේ සේවයේ	සේවයේ සේවයේ සේවයේ
8. විවාහ කරවන සමයේ සේවයේ සේවයේ සේවයේ (Name and Division of Registrar who issued Certificate)	ඒ. සේ. සේවයේ සේවයේ	ඒ. සේ. සේවයේ සේවයේ
9. විවාහ කරවන සමයේ සේවයේ සේවයේ සේවයේ (Place of Solemnization of Marriage)	විවාහකරුවන්	විවාහකරුවන්

මා විවාහ කරවනු ලැබුවේ (22) දායාද කරන ලදී.
 Solemnized by me (or in my presence) this _____ day of _____ 2012.

(Signature)
 Registrar (or Minister) (as the case may be)

විවාහ කරවන සමයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ
 This Marriage was solemnized between us in the presence of

1. සේවයේ සේවයේ සේවයේ සේවයේ
 Signature of Witness
2. ඒ
 Signature of Witness

විවාහකරුවන්ගේ සේවයේ සේවයේ සේවයේ සේවයේ
 සේවයේ සේවයේ සේවයේ සේවයේ

මා විවාහ කරවන සමයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ
 Signed before me.

(Signature)
 Registrar (or Minister)

මා විවාහ කරවන සමයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ
 I certify that the above is a true copy of the Statement No. _____ furnished to me under Section 34, Marriage Registration Ordinance (Cap. 112) : of a Marriage Solemnized by (or in the presence of) _____ Minister

විවාහ කරවන සමයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ
 Date of entry in District Registrar's Register

විවාහ කරවන සමයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ
 District Registrar

විවාහ කරවන සමයේ සේවයේ සේවයේ සේවයේ සේවයේ
 To be filled-up only when entering a Marriage Solemnized by a Minister.

1975 අංක 41 දරන විවාහ, උපන්දින සහ මරණ (සංස්කරණ) පනතෙන් සංස්කරණ විවාහ ලියාපදිංචි කිරීමේ දඬුවම් පනතේ 112 වන වර්ගීකරණයේ 38 (අ) වන වගන්තියේ විධිවිධාන යටතේ මෙම විවාහ නිකුත් කරන ලද්දේ සාධක කරයි.

இப்பிரதி விவாகப் பதிவுச் சான்றிதழ் (அதி. 112) பிரிவு 35 (அ) விட சம்பந்தமாக 1975 ஆம் ஆண்டின் 41 ஆம் இலக்க சட்டம், இறப்பு, மரணம் (திருத்த) சட்டத்தின்படி திருத்தப்பட்டதாக வழங்கப்பட்டுள்ளது.

This copy is issued under the Provision of Section 35 (A) of the Marriage Registration Act, (Chapter 112) as amended by the Births, Deaths and Marriage (Amendment) Law No. 41 of 1975.

අතිරේක/අතිරේක/අතිරේක
 மாவட்டப் பதிவுரை/குண்டி மாவட்டப் பதிவுரை/பதிவுரை
 District Registrar / Additional District Registrar / Registrar

වැ. සු. - මෙම විවාහකට කිසිදු අන්වර්ත එකතු කිරීමක් හෝ වෙනස් කිරීම දැමීම දඬුවම් ලද්දකි.
 தனிப்பட்ட - இப்பிரதியில் சதாவத சேர்த்தல் அல்லது மாற்றதல் தண்டனைக்குரிய குற்றமாகும்.
 Note - It is a punishable offence to make any addition or alteration in this copy.

රා. සේ. පී.

විවාහ

සහතික
 සහතික
 සහතික
 සහතික
 සහතික

K. P. N. සුභසිරිසේන මහා
 නො. 171
 මොදුරු
 වතුපොල